

සංචාරක සංවර්ධන බද්ද (TDL)

AAT අදියර III
CPT - සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය

මහින්ද ධනවර්ධන
FCA, ACMA, FCBA, MCPM, AITSM (UK)



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

සංචාරක සංවර්ධන බද්ද

මහින්ද ධනවර්ධන
FCA, ACMA, FCBA, MCPM, AIPFM (UK)

මෙම බද්ද අදාළ වන්නේ,

- 1968 අංක 14 දරණ සංචාරක කර්මාන්ත පනත අනුව ලියාපදිංචි තැනැත්තන්
- සංචාරක හෝටල්, ගෙස්ට් හවුස්, නිවාඩු නිකේතන
- සංචාරක ඒජන්සි
- සංචාරක කඩසාප්පු

බද්ද පැහවීම

බද්දට යටත් පිරිවැදුම මත

- වාර්ෂිකව රු. මිලියන 12 හෝ කාර්තුවකට රු. මිලියන 3 කට වැඩි නම්,
1%
 - එම පිරිවැදුම එම සීමාවට වඩා අඩු නම්,
0.5%
- ලෙස බද්ද පනවා ඇත.

©JMC vLearning

බද්දෙන් නිදහස් ගණුදෙනු

- සේවා ගාස්තු 10% (Service Charges 10%)
- ගුවන් ටිකට් පත් විකිණීම

©JMC vLearning

බද්ද ගෙවීම

- සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත

- කාර්තුමය වශයෙන් වූ බද්ද ර්ලුඟ කාර්තුව අවසාන වීමට පෙර ගෙවිය යුතුය.

- උදාහරණ:

2021/3/31 න් අවසන් කාර්තුවේ බද්ද 2021/6/30 ට පෙර ගෙවිය යුතුය.

©JMC vLearning

වාර්තා ඉදිරිපත් කිරීම

- කාර්තුමය වාර්තා කාර්තුව අවසාන වී ර්ලුඟ කාර්තුව අවසාන වීමට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

- උදාහරණ:

2021/3/31 න් අවසන් කාර්තුවේ වාර්තාව 2021/6/30 ට හෝ ඊට පෙර ගෙවිය යුතුය.

©JMC vLearning

විශේෂ කරුණු

- පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය මත ඇතිවූ බලපෑම මත 2019 ජූලි සිට 2020 අප්‍රේල් 30 දක්වා වූ ගෙවිය යුතු බද්ද සමාන වාරික 20 කින් 2020 මැයි 1 සිට 2021 දෙසැම්බර් 31 දක්වා දඩ ගෙවීමකින් තොරව සිදු කළ හැකිය.

©JMC vLearning

අභ්‍යාස

- බිලු ඕෂන් හෝටලයේ 2021/12/31 න් අවසන් කාර්තුවේ තොරතුරු

කාමර ගාස්තු	රු. 9,000,000
මත්පැන් විකිණීම්	රු. 9,800,000
වෙනත් සේවා මත	රු. 4,000,000
ගුවන් ටිකට් පත් විකිණීම්	රු. 6,300,000

කාර්තුව සඳහා ගෙවිය යුතු බද්ද ගණනය කරන්න.

©JMC vLearning